

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වාගණනය කළ විගණන මතය

මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2012 දෙසැම්බර් 31 දිනට ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳව අදහස් දැක්වීම

1.2.1 ගණම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගණම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) පොද්ගලික සමාගමකින් ලැබිය යුතු රු.240,000 ක කුලී ආදායම ගිණම් ගතකර නොතිබුණි.
- (ආ) දුරකථන කුලුණු සඳහා අදාළ සමාගම්වලින් අයවිය යුතු විදුලි ගාස්තු ගණනය කර අය කර ගෙන නොතිබුණි.
- (ඇ) ස්ථාවර වත්කම් ලෙස දැක්විය යුතු රු.2,158,692 ක් අලුත්වැඩියා හා නඩත්තු වියදම් ලෙස දක්වා තිබුණි.
- (ඈ) ප්‍රධාන කාර්යාලයෙන් ප්‍රාදේශීය කාර්යාලවලට ප්‍රේෂණය කරන ලද රු.2,210,404 ක් බැංකු ගිණුම්වලට බැරවී නොතිබූ අතර, එම වටිනාකම මාර්ගස්ථ මුදල් ලෙස දක්වා නොතිබුණි.
- (ඉ) නිල නිවාස කුලී වශයෙන් අයවිය යුතු රු. 176,352 ක් අයකර ගැනීමට හෝ අය විය යුතු මුදල් වශයෙන් ගිණුම් ගත කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඊ) වැටුප් ප්‍රතිපූරණය කර ගැනීමේ පදනම මත වෙනත් ආයතනවලට මුදාහරින ලද සේවකයන් 4 දෙනෙකු සඳහා ගෙවන ලද රු.595,997 ක් ප්‍රතිපූරණය කර ගෙන නොතිබූ අතර ගිණුම්වල දක්වා නොතිබුණි.

1.2.2 නොසැසඳුනු ගිණුම්.

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල සහ ඊට අදාළ උපයෝගී ලේඛණවල දැක්වෙන සංඛ්‍යාවන් අතර රු.596,122 ක විෂමතාවයන් නිරීක්ෂණය විය.
- (ආ) ශේෂ පිරික්සුමේ ඇතුළත් ගිණුම් ශේෂයන් දෙකක දක්වා ඇති ශේෂයන් හා මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති ශේෂයන් අතර රු.1,466,033 ක වෙනසක් නිරීක්ෂණය විය.

1.2.3 ලැබියයුතු හා ගෙවියයුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය අවසානයට වටිනාකම රු.73,440,010 ක් වූ ණයගැති ශේෂ 94 ක්වූ අතර, ඉන් වටිනාකම රු.38,998,039 ක්වූ ශේෂ 59 ක් අභ්‍යන්තර ණයගැතියන් වූ අතර රු.34,445,971 ක් වූ ශේෂ 35 ක් බාහිර ණයගැතියන් විය. අධිකාරිය විසින් බාහිර ණයගැතියන්ගෙන් ශේෂ සනාථ කිරීම් ලබාගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) බාහිර ණයගැතියන් 31 දෙනෙකුගෙන් අයවිය යුතු රු.5,038,743 ක් වර්ෂ 05 ක කාලයක් ඉක්මවූ ශේෂය තුළ රාජ්‍ය ආයතන 13 කින් අයවිය යුතු ශේෂය රු.1,180,181 ක් වූ අතර ආයතන 10 කින් අයවිය යුතු රු.1,036,283 ක් වර්ෂ 03 කට අධික කාලයක් ද ඉක්මවා තිබුණි. මීට අමතරව අභ්‍යන්තර ණයගැතියන් 07 දෙනෙකුගෙන් අයවිය යුතු රු.2,443,451 ක් අයකර ගැනීමටද ක්‍රියාමාර්ගයන් ගෙන නොතිබුණි.
- (ඇ) සේවය හැරුණු සේවකයන්ගෙන් අය විය යුතු රු.108,999 ක් වූ ණය ශේෂ සමාලෝචිත වර්ෂය අවසානය වනවිටත් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඈ) 1995 සිට 2011 අතර කාලය තුළදී අධිකාරිය විසින් බාහිර පාර්ශවයන්ට ලබාදී තිබූ වටිනාකම රු.795,162 ක අත්තිකාරම් ශේෂ 2012 දෙසැම්බර් මාසය වන විටත් නිරවුල් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඉ) සමාලෝචිත වර්ෂයේ ගෙවියයුතු ශේෂ රු.93,944,300 ක්වූ අතර 2010 වර්ෂයේ සිට ශ්‍රී ලංකා රේගුවට ගෙවිය යුතු රු.4,074,000 ක් ඊට ඇතුළත් වී තිබුණි.
- (ඊ) සේවයෙන් ඉවත්වූ සේවකයන් 23 දෙනෙකුගෙන් අයවිය යුතු ණය රු. 830,917 ක් අයකර ගෙන නොතිබුණි.

1.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන පහත සඳහන් විෂයයන් ඒවා ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවුණි.

<u>විස්තරය</u>	<u>වටිනාකම</u>	<u>ඉදිරිපත් නොකළ සාක්ෂි</u>
	රු.	
i. තොගය	9,799,040	සම්කෂණ මණ්ඩල වාර්තා , විස්තරාත්මක උපලේඛණ
ii. ඉඩම්	46,939,652	ඉඩම් 3 ක අයිතිය තහවුරු කෙරෙන හිමිකම් ඔප්පු
iii. අත්තිකාරම්	14,492,718	ශේෂ සනාථ කිරීම්
iv. විවිධ ණයගැතියෝ	34,445,971	ශේෂ සනාථ කිරීම්
v. ණයහිමියෝ	28,908,661	- එම -
vi. බැංකු ශේෂ	2,237,265	බැංකු ගිණුම් 7කට අදාළ සැසඳුම් ප්‍රකාශ
vii අවලංගු කළ චෙක්පත්	4,234,354	විස්තරාත්මක උපලේඛන
viii පෞද්ගලික ආයතනයකින්	742,574	ආයතනය සමඟ එළඹෙන ලද ගිවිසුම
ලැබුණු මුදල්		

1.2.5 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම්

පහත දැක්වෙන අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම
(අ) 1971 අංක 38 දරන මුදල් පනත 11 වගන්තිය	සංස්ථාවක මුදල් ආයෝජනයේදී මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු වුවත් අධිකාරිය රු.79,406,790 ක ආයෝජනයේදී එලෙස සිදුකර නොතිබුණි.
(ආ) ආයතන සංග්‍රහය	
(i) VIII පරිච්ඡේදයේ 6.1 වගන්තිය	පැයකට ගෙවිය යුතු අතිකාල දීමනාව දිනක වැටුපෙන් 1/8 ක් හා දිනක වැටුප මාසික වැටුපෙන් 1/30 ක් ලෙස ගණන් බැලිය යුතු වුවත් අධිකාරිය 1/20 ක් ලෙස ගණන් බලා අතිකාල දීමනා ගෙවා තිබුණි.
(ii) IX පරිච්ඡේදයේ 2.2 වගන්තිය	කාර්යාල වේලාවෙන් පසුව කරන ලද රාජකාරි වෙනුවෙන් ලබන දීමනා වලින් සියයට 10ක් අයකර ආදායමට ගත යුතු වුවත් අර්ධ කාලීන පාඩමාලාවල දේශන ගාසතු හා අනෙකුත් දීමනාවලදී එලෙස අයකර නොතිබුණි.
(ඇ) 1983 අංක 12 දරන පාරිභෝගික ගෙවීම් පනතේ 5 (1) වගන්තිය	සේවයෙන් විශ්‍රාම ගන්නා ලද සේවකයෙකුට සේවය අවසන් කළ දින සිට දින 30 ක් ඇතුළත පාරිභෝගික ගෙවියයුතු වුවත්, ප්‍රමාද වී ගෙවූ අවස්ථා 13 ක් නිරීක්ෂණය විය.
(ඈ) 2008 ජනවාරි 01 දිනැති අංක 1530/3 දරන අති විශේෂ ගැසට් නිවේදනය	රු.25,000 ට වැඩි ගෙවීම් සඳහා රු.25 ක මුද්දර ගාස්තුවක් අයකර දේශීය ආදායම් කොමසාරිස්ට ප්‍රේෂණය කළ යුතු වුවත්, අවස්ථා 09 ක වටිනාකම රු.899,863 ක්වූ ගෙවීම් සිදු කිරීමේදී ඒ අනුව කටයුතු කර නොතිබුණි.
(ඉ) ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි	
i. අංක 104	සමාලෝචිත වර්ෂයේ සිදුවූ වාහන අනතුරු සම්බන්ධ අලාභ හානි වාර්තා විගණකාධිපති වෙත එවා නොතිබුණි.
ii. අංක 138	ගෙවීම් සහතික කරන නිලධාරියා සෑම වටවරයකම සහතික කළ යුතු වුවත් එකතුව රු.3,703,190 ක්වූ ගෙවීම් සහතික

කිරීමකින් තොරව ගෙවා තිබුණි.

- iii. අංක 210 (1) ගෙවීම් කිරීමේදී වට්ටම් වාසි ලබාගත හැකි ආකාරයට ගෙවීම් සිදු කළ යුතු වුවත් අධිකාරයේ ජල බිල්පත් හා වර්පනම් ගෙවීමේදී වට්ටම් ලබාගත හැකි පරිදි ගෙවීම් සිදු නොකළ අවස්ථා නිරීක්ෂණය විය.
- iv. අංක 241 (1) වවුචර සහතික කරන නිලධාරියා විසින් සියලුම වවුචර සහතික කිරීමෙන් පසුව ගෙවීම් කළයුතු වුවත් එලෙස කටයුතු නොකළ අවස්ථා නිරීක්ෂණය විය.
- v. අංක 264 (1) සෑම ගෙවීමක්ම ගෙවූ බවට තහවුරු කර ගැනීම සඳහා ආදායකයාගෙන් කුටිතාන්සියක් ලබාගත යුතු වුවත්, වටිනාකම රු.5,368,133 ක්වූ ගෙවීම් අවස්ථා 10 කදී කුටිතාන්සි ඉදිරිපත් කර නොතිබුණි.
- vi. අංක 395 (අ), (ඇ) බැංකු සැසඳුම් වාර්තා සකස් කර ඊළඟ මාසයේ 15 දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කළයුතු වුවත් කාල ප්‍රමාදයක් සහිතව බැංකු සැසඳුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබූ අතර බැංකු ගිණුම් 08 ක බැංකු සැසඳුම් ප්‍රකාශ ඉදිරිපත් කර නොතිබුණි.
- vii. අංක 396 නිකුත් කර වලංගු කාලය ඉක්මවූ බැංකු ගිණුම් 13 කට අදාළව එකතුව රු.2,693,338 ක් වූ චෙක්පත් 100 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි විධිවිධාන ප්‍රකාර කටයුතු කර නොතිබුණි.
- viii. අංක 702 (3) සමාලෝචිත වර්ෂයේ අත්සන් කරන ලද ගිවිසුම්වල පිටපත් විගණකාධිපති වෙත එවා නොතිබුණි.
- ix. අංක 1646 වාහනවලට අදාළ දෛනික ධාවන සටහන්පත් හා මාසික සාරාංශ ඊට පසුව එළඹෙන මාසයේ 15 දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කළයුතු වුවත් වාහන 10 කට අදාළ සමාලෝචිත වර්ෂයේ ධාවන සටහන් හා මාසික සාරාංශ ඉදිරිපත් කර නොතිබුණි.

(ඊ) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ

1999 ඔක්තෝබර් 08 දිනැති කණ්ඩායම් ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතු නිලධාරීන්ට අංක 22/99 දරන චක්‍රලේඛයේ වෙන් වෙන් වශයෙන් වාහන ලබාදී තිබූ අවස්ථාවන් 1.1.6(v) හා 1.3.1 (iii) වගන්ති නිරීක්ෂණය විය.

(උ) මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛ

2010 සැප්තැම්බර් 10 දිනැති අංක
446 පීර්ඩී / 12 දරන රාජ්‍ය මුදල්
චක්‍රලේඛයේ 3.1(ii) වගන්තිය

නිලධාරීන්ට ජාත්‍යන්තර දුරකථන පහසුකම් ලබාදීමේදී
අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගත යුතු
වුවත් ඒ අනුව කටයුතු කර නොතිබුණි.

(උ) අමාත්‍යාංශ චක්‍රලේඛ

2004 ජනවාරි 28 දිනැති අංක
ටීටීටීටී / 1 / ව.ලේ / 2004 / 1 දරන
චක්‍රලේඛයේ 1.1.1 වගන්තිය

අවම සංඛ්‍යාවට වඩා අඩු ආධුනිකයින් සංඛ්‍යාවක්
වෙනුවෙන් පාඩමාලා පවත්වා තිබුණු අතර, ඒ සඳහා
අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාගෙන නොතිබුණි.

(ඵ) ජාතික ප්‍රසම්පාදන නියෝජිත
ආයතනයේ අංක එන්ටීඑස්/8 චක්‍රලේඛය

3.2.2 සහ 3.4.2 වගන්ති

රාජ්‍ය වැඩ හා සේවාවන් වලට මිලගණන් කැඳවීමේදී
හැකිතාක් තරගකාරීව සිදු කළ යුතු වුවත් අවස්ථා 25
කදී රු. 2,594,879 ක සැපයුම් හා සේවා ලබා ගැනීමේදී
ඒ අනුව කටයුතු කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 (ආ) 2008 ජූලි 28 දිනැති අංක පීර්ඩී
මූල්‍ය ප්‍රතිඵල
50 දරන රාජ්‍ය ව්‍යාපාර
ඉ දෙපාර්තමේන්ත චක්‍රලේඛයේ 7
උ වගන්තිය

කණ්ඩායම් ප්‍රවාහන පහසුකම් සැපයීමේදී යාමට හා
ඒමට දුර කිලෝ මීටර 50 ක් වුවද, ඊට වැඩි දුරක්
සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ඇති අවස්ථා
නිරීක්ෂණය විය.

රිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
අධිකාරියේ මෙහෙයුම් කටයුතුවලින් රු. 29,244,981 ක ඌණතාවයක් වූ අතර, ඊට අනුරූපව
ඉකුත් වර්ෂයේ ඌණතාවය රු.75,837,077 ක් විය. ඉකුත් වර්ෂය සමග සැසඳීමේදී සමාලෝචිත
වර්ෂය සඳහා වූ ඌණතාවයෙහි රු.46,592,096 ක අඩුවීමක් විය. මූල්‍ය ප්‍රතිඵලවල වර්ධනය
සඳහා පසුගිය වර්ෂයට වඩා රජයේ ප්‍රදාන වැඩිවීම, විවිධ ආදායම් වැඩිවීම හා විලම්බිත ආදායම්
වැඩිවීම බලපා තිබුණි.

2.2 ආයතනයට එරෙහිව ආරම්භ කර ඇති නෛතික සඳ්ධි

ආයතනයට එරෙහිව සේවකයකු විසින් එක් නඩුවක්ද, බාහිර ආයතන හා පුද්ගලයන් විසින් නඩු
දෙකක් ද පවරා තිබූ අතර අධිකාරිය විසින් එක් නඩුවක් පවරා තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල සහ කටුබැද්ද, ඔරුගොඩවත්ත සහ කටුනායක යන ජාතික පුහුණු මධ්‍යස්ථානවලට බඳවා ගත් , වර්ෂය තුළ පාඨමාලා සම්පූර්ණ කළ සහ වර්ෂය අවසානයට පාඨමාලා හදාරමින් සිටි සිසුන් පිළිබඳ විස්තරයක් ඉකුත් වර්ෂය සමග සසඳා පහත දැක්වේ.

විස්තරය	2012	2011
-----	-----	-----
වර්ෂය ආරම්භයේ සිටි සිසුන් සංඛ්‍යාව	29,609	28,558
වර්ෂය තුළ බඳවාගත් සිසුන් සංඛ්‍යාව	32,613	32,479
වර්ෂය තුළ පාඨමාලා සම්පූර්ණ කළ සංඛ්‍යාව	27,522	26,036
වර්ෂය අවසානයට පාඨමාලා හදාරමින් සිටි සංඛ්‍යාව	27,463	29,609

- (ආ) අධිකාරියේ මූල්‍ය හා භෞතික කාර්ය සාධන තොරතුරු ඇතුළත් කාර්ය සාධන වාර්තාවක් සකස් කර නොතිබුණි.

- (ඇ) සමාලෝචිත වර්ෂයේදී ආධුනිකයින් 31,300 ක් බඳවා ගැනීමට ඉලක්ක කර තිබුණු අතර ආධුනිකයින් 32,613 ක් බඳවාගෙන තිබුණි. පාඨමාලා හැරයාම නිසා සත්‍ය ආධුනිකයින් සංඛ්‍යාව 23,763 ක් වී තිබුණි. ඉලක්කගත ප්‍රමාණයෙන් සියයට 76 ක් පමණ ළඟා කරගැනීමට අධිකාරිය සමත් වූ නමුත් දිස්ත්‍රික් මට්ටමින් බඳවාගැනීම් පරිශතයෙහි අඩුවීම සියයට 1.3 සිට සියයට 39.9 දක්වා පරාසයක විය.

- (ඈ) දිස්ත්‍රික්ක 7 ක ඉලක්ක ගත ආධුනිකයින් ප්‍රමාණය බඳවා ගෙන නොතිබුණි.

- (ඉ) කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයට ආධුනිකයින් 450 ක් බඳවා ගැනීමට ඉලක්ක කර තිබුණද බඳවාගෙන තිබුණේ 299 ක් පමණි. එය ඉලක්ක ගත ප්‍රමාණයෙන් සියයට 33.6 ක අඩුවීමක් විය.

- (ඊ) එක් එක් අංශ අනුව පැවැත්වීමට ඉලක්ක ගත වැඩ සටහන් හා සත්‍ය තත්ත්වය පිළිබඳ විස්තර පහත දැක්වේ.

වැඩ සටහන	ඉලක්ක ගත තත්ත්වය	සත්‍ය වශයෙන් ලඟා වූ තත්ත්වය	වෙනස වැඩිවීම/ (අඩුවීම)
-----	-----	-----	-----
<u>වෘත්තීය මාර්ගෝපදේශන අංශය</u>			
Develop Career Guidance Tools වැඩසටහන්	06	-	(06)
පාසල් හැරගිය ළමුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්	140	126	(14)
පාසල් ළමුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්	125	91	(34)
<u>වෘත්තීය පරීක්ෂණ අංශය</u>			
පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන්	30	27	(3)
වෘත්තීය පරීක්ෂණ craft මට්ටමේ පුහුණුවන්නන්	5,000	3,982	(1,018)
වෙනත් පුහුණුවන්නන්	20,000	18,783	(1,217)

- (උ) සමාලෝචිත වර්ෂයේදී ISO/QMS වැඩසටහන් 15 ක් පැවැත්වීමට ඉලක්ක කර ඇතත් පටන්වා තිබුණේ එක් වැඩසටහනක් පමණි.

- (ඌ) සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂ 05 තුළ පුහුණුවට බඳවාගත් ආධුනිකයින් සංඛ්‍යාව සහ ඔවුන්ගෙන් පාඨමාලා හැරගිය සංඛ්‍යාව පිළිබඳ විස්තරයක් පහත දැක්වේ.

වර්ෂය	බඳවාගත් සංඛ්‍යාව	පාඨමාලා හැරගිය සංඛ්‍යාව	පාඨමාලා හැරගිය සංඛ්‍යාව, බඳවාගත් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස
2012	32,613	8,850	27.14
2011	32,479	5,391	16.60
2010	27,780	9,668	34.80
2009	29,721	6,238	20.98

2008	23,617	4,682	19.82
2007	16,281	4,653	28.57

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) භාණ්ඩ සමීක්ෂණය

- i සමාලෝචිත වර්ෂයේ ස්ථාවර වත්කම් සමීක්ෂණයේදී හඳුනාගන්නා ලද අතිරික්ත අයිතම 461ක් හා ඌණතා අයිතම 1,811 ක් හා ඉකුත් වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණයේදී හඳුනාගන්නා ලද අතිරික්ත අයිතම 1,522 ක් හා ඌණතා අයිතම 1,509 ක් පිළිබඳව හා සමීක්ෂණ මණ්ඩල නිර්දේශ සම්බන්ධයෙන් 2013 සැප්තැම්බර් මාසය දක්වාත් අවශ්‍ය කටයුතු සිදුකර නොතිබුණි.
- ii ප්‍රධාන කාර්යාලයේ එක් අංශයක හා මධ්‍යස්ථාන තුනක අංශ තුනක සමාලෝචිත වර්ෂයේ සමීක්ෂණ පවත්වා නොතිබුණි.
- (ආ) i ස්ථාවර තැන්පතු 11 ක් සම්බන්ධයෙන් නිසි පරිදි අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගෙන නොතිබුණි.
- ii ස්ථාවර තැන්පතු 4 ක් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගෙන ඇතත් එම ආයෝජන මසකට වඩා ප්‍රමාද කිරීම නිසා ලබාගත හැකිව තිබූ රු.267,666 ක ආදායමක් අහිමි වී තිබුණි.
- (ඇ) 2010 පෙබරවාරි මාසයේදී රු. 1,134,000 ක රේගු ගාස්තු ගෙවා ලබාගත් මෝටර් රථයක් 2013 සැප්තැම්බර් මාසය දක්වාත් ප්‍රයෝජනයට ගෙන නොතිබූ අතර රථයේ කොටස් ගලවා ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයෙහි ගාල්කොට තිබුණි.
- (ඈ) අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රමාණවත් වාහන සංඛ්‍යාවක් තිබියදී කුලී වාහන යොදවා ගෙන ඒ සඳහා රු.138,482 ක් ගෙවීම් සිදු කර තිබුණි.
- (ඉ) ශිෂ්‍යත්වයක් මත විදේශ ගතවූ සේවකයන් නැවත සේවයට වාර්තා නොකිරීමෙන් ඇති කර ගෙන තිබූ ගිවිසුම් කඩ කිරීම නිසා අයවිය යුතු රු. 7,367,731 ක් අයකර ගෙන නොතිබූ අතර ඒ පිළිබඳව ගිණුම්වලද හෙළිදරව් කර නොතිබුණි.

3.3 මතභේදයට තුඩුදෙන ගණුදෙණු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) බාහිර පාර්ශවයන්ට අයත් ඉඩම්වල රු.61,634,667 ක වියදමින් පුනුණු මධ්‍යස්ථාන 08 ක් ඉදිකර තිබුණු නමුත් අදාළ ඉඩම් අධිකාරියට පවරා ගැනීමට 2014.01.31 දින වන විටත් කටයුතු කර නොතිබුණි.
- (ආ) රුපවාහිනී නාලිකා සඳහා අය කරන සේවා ගාස්තුද රාජකාරී දුරකථන බිල්පත් ලෙස සලකා ගෙවීම් සිදු කර තිබුණි.

3.4 නිශ්කාර්ය හා ඌණ උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) රුපියල් මිලියනයට වඩා වැඩි ශේෂයන් සහිත බැංකු ජංගම ගිණුම් 08 ක් වූ අතර ඒවායේ වර්ෂය අවසානයේ ශේෂවල එකතුව රු.25,945,283 ක් විය. තවද සමහර ගිණුම්වල මාසිකව රුපියල් මිලියන 1.3 සිට මිලියන 64 දක්වා පරාසයක ශේෂයන් නිෂ්කාර්යව පැවති බව විගණනයේදී අනාවරණය විය.
- (ආ) සමාලෝචිත වර්ෂයේ වාහන 5 ක් නිෂ්ක්‍රියව තිබූ අතර තවත් වාහන 4 ක් ඌණ උපයෝජිතව පැවතුණි.
- (ඇ) ආධුනිකයින් නොමැතිවීම හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික් මධ්‍යස්ථානයේ පාඨමාලා පවත්වා නොතිබූ අතර එම පාඨමාලාවලට අදාළ උපකරණ නිෂ්ක්‍රියව තිබුණි.

3.5 කොන්ත්‍රාත් පරිපාලනය.

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) මොරටුව ආධුනික අභ්‍යාස පුනුණු ආයතනයේ තෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.
 - i මෙම කොන්ත්‍රාත්තුව රු.31,289,371 ක වටිනාකමට 2012 ජූනි 30 දින නිම කිරීම සඳහා ගිවිසුමකට එළඹ තිබුණු අතර එම ඉදිකිරීම් කටයුතු වලට අදාළ ගෘහ නිර්මාණ, ව්‍යුහ නිර්මාණ හා ඉදිකිරීම් අධීක්ෂණය සඳහා අධිකාරිය විසින් රු.2,289,000 කට උපදේශක සමාගමක සේවය ලබා ගැනීමටද ගිවිසුමකට එළඹී තිබුණි. එහෙත් 2013 අගෝස්තු මාසය වන විටද ඉදිකිරීම් කටයුතු නිම කර නොතිබුණි.
 - ii ගිවිසුම් ප්‍රකාරව උපදේශක සමාගම විසින් එහි ප්‍රගතිය පිළිබඳ මාසික වාර්තා ලබාදීම, කොන්ත්‍රාත්කරුට අවශ්‍ය උපදෙස් ලබාදීම කළ යුතු වුවද ඒ අනුව කටයුතු කර නොතිබුණි.

- iii ප්‍රමාණවත් ශ්‍රමිකයන් හා යන්ත්‍රසූත්‍ර නොයෙදීම, සුදුසුකම්ලත් කාර්ය මණ්ඩලයක් නොවීම හා ද්‍රව්‍ය සාම්පල් සඳහා අනුමැතිය ලබා ගැනීමේ ප්‍රමාදයන් නිසා ඉදිකිරීම් ප්‍රමාදවීමට බලපා ඇති බව විගණනයේදී නිරීක්ෂණය විය.
- iv කොන්ත්‍රාත්තුව ප්‍රමාදවීම හේතුවෙන් උපදේශක සමාගමේ සේවා කාලය දීර්ඝ කිරීමට සිදුවී තිබුණු අතර ඒ සඳහා රු.500,000 ක මුදලක් ගෙවීමට එකඟ වී තිබුණි.
- v ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබා ගෙන නොතිබුණි.
- vi ගොඩනැගිල්ල සඳහා ලබාදී තිබූ රු.2,114,645 ක්වු ඇප බැඳුම්කරය 2013 ජුනි 19 දින අවලංගු වී තිබුණද එහි වලංගු කාලය තවදුරටත් දීර්ඝ කර නොතිබුණි.

(ආ) කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- i මෙම ඉදිකිරීම් කටයුතු සඳහා රු.33.368,508 ක වටිනාකමකට කොන්ත්‍රාත් ගිවිසුමකට එළඹී තිබූ අතර රු.2,289,000 ක් ගෙවීමේ එකඟතාවය මත උපදේශක සමාගමක සහායද ලබාගෙන තිබුණි. මේ ඉදිකිරීම් කටයුතු 2012 ජුනි මාසයේ අවසන් කිරීමට තීරණය කර තිබුණද 2013 අගෝස්තු මාසය දක්වාත් මෙහි කටයුතු නිම කර නොතිබුණි.
- ii ගිවිසුම් ප්‍රකාරව උපදේශක සමාගම විසින් එහි ප්‍රගතිය පිළිබඳ මාසික වාර්තා ලබාදීම, කොන්ත්‍රාත්කරුට අවශ්‍ය උපදෙස් ලබාදීම කළ යුතු වුවද ඒ අනුව කටයුතු කර නොතිබුණි.
- iii ඉදිකිරීම් කටයුතු ප්‍රමාද කිරීම හේතුවෙන් උපදේශක සේවය ලබා ගැනීම සඳහා අමතර ගාස්තු ගෙවීමට සිදුවී තිබුණි.

3.6 වෙනත් රාජ්‍ය ආයතන වෙත ලබාදුන් අධිකාරියේ සම්පත්

2003 ජනි 02 දිනැති අංක පීර්ඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ විධිවිධානවලට පටහැනිව සමාලෝචිත වර්ෂය අවසාන වන විට සේවකයන් හත්දෙනෙකු අධිකාරියේ සේවයෙන් නිදහස් කර වෙනත් ආයතනවල සේවයේ යොදවා තිබුණි. මේ ආකාරයට අධිකාරිය විසින් සේවයෙන් නිදහස් කළ සේවකයින්ගේ වැටුප් හා දීමනා වශයෙන් සමාලෝචිත වර්ෂයේදී රු.1,033,029 ක් හා ඉකුත් වර්ෂවලදී රු.5,694,712 ක වියදමක් දරා තිබුණි.

3.7 කාර්ය මණ්ඩල පරිපාලනය

සමාලෝචිත වර්ෂයේ අනුමත කාර්ය මණ්ඩලය හා තර්ජන කාර්ය මණ්ඩලය පිළිබඳ විස්තර ඉකුත් වර්ෂය සමග සසඳා පහත දැක්වේ.

	2012			2011		
විස්තරය	අනුමත	තර්ජන	උපනතාවය	අනුමත	තර්ජන	උපනතාවය
විධායක ශ්‍රේණිය	192	111	81	138	88	50
ලිපිකරු හා සමාන්තර ශ්‍රේණි	664	491	173	515	466	49
කණිෂ්ඨ	136	118	18	110	97	13
	<u>992</u>	<u>720</u>	<u>272</u>	<u>763</u>	<u>651</u>	<u>112</u>

මේ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- (අ) අනුමත කාර්ය මණ්ඩලයට අතිරේකව අනියම්, තාවකාලික හා කොන්ත්‍රාත් පදනම මත අමාත්‍යාංශයේ හෝ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් ලබා ගැනීමෙන් තොරව සේවකයන් 58 දෙනෙකු බඳවාගෙන තිබූ අතර ඔවුන්ට සමාලෝචිත වර්ෂයේදී රු.7,997,525 ක් වැටුප් හා දීමනා ලෙස ගෙවා තිබුණි.
- (ආ) පුහුණු මධ්‍යස්ථානවලට අනුයුක්ත කර ඇති සේවකයන් අඛණ්ඩව එකම මධ්‍යස්ථානයක සේවයේ නියුක්තව සිටි අතර ඔවුන් ස්ථානමාරු කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) අධිකාරියේ උසස්වීම් ලබාදීමේදී ඉල්ලුම් පත්‍ර කැඳවා නොතිබීම, සම්මුඛ පරීක්ෂණ පවත්වා නොතිබීම, පවත්වන ලද සම්මුඛ පරීක්ෂණවලට බඳවා ගැනීමේ පරිපාටියේ සඳහන් සුදුසුකම් නොමැති අයදුම්කරුවන් කැඳවීම, වැඩබැලීමට පත්කළ දින සිට තනතුරු ලබාදීම, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට අදාළ අමාත්‍යාංශයේ හා මුදල් අමාත්‍යාංශයේ සාමාජිකයන් පත් කර නොතිබීම හා ආයතනයේ නිලධාරීන් පමණක් පරීක්ෂණ මණ්ඩලවලට පත්කර තිබීම යන අඩුපාඩු නිරීක්ෂණය විය.
- (ඈ) ද්විතියන පදනම මත වර්ෂයක කාලයකට බඳවා ගෙන තිබූ නිලධාරියකු එම කාලය සම්පූර්ණ වීමට පෙර අධ්‍යක්ෂක පරිපාලන හා මානව සම්පත් තනතුරට ස්ථිරව පත්කර තිබුණි. මෙම තනතුරට බඳවා ගැනීම සඳහා ඉල්ලුම්පත් කැඳවා නොතිබූ අතර ආයතන සංග්‍රහයේ විධිවිධානවලට පටහැනිව බඳවා ගෙන තිබූ බවත්, තනතුරට හිමි වැටුප් පරිමාණයේ උපරිමයේ පිහිටුවා තිබූ බවත්, විගණනයේදී අනාවරණය විය.

4. ගිණුම් කටයුතුතාවය හා යහපාලනය

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2002 මැයි 24 දිනැති අංක පීඑෆ් / පීඊ / 21 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය අනුව මුදල් වර්ෂය අවසන් වී දින 60 ක් තුළ මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කළ යුතු වුවද, ආයතනයේ සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2013 ජූලි 15 දිනද, ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2012 ජුනි 06 දිනද විගණනයට ඉදිරිපත් කර තිබුණි.

4.2 අයවැය පාලනය

අයවැය ලේඛණයේ ඇස්තමේන්තු ගත ආදායම් සහ වියදම් හා තථ්‍ය ආදායම් සහ වියදම් අතර, සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛණය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කර ගෙන නොමැති බව නිරීක්ෂණය විය.

5. පද්ධති හා පාලනය

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලනයේ අඩුපාඩු අධිකාරියේ සභාපතිවරයා වෙත වරින් වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළයුතු වේ.

- (අ) ස්ථාවර වත්කම්
- (ආ) මුදල් හා බැංකු ගිණුම්
- (ඇ) ගිණුම්කරණය
- (ඈ) වාහන උපයෝජනය
- (ඉ) ආධුනිකයින් සහ පුහුණු කටයුතු
- (ඊ) කාර්ය මණ්ඩල කළමනාකරණය
- (උ) සුභසාධන අරමුදල්
- (ඌ) ආදායම් හා වියදම්
- (ඍ) ගබඩා පාලනය
- (ඞ) ප්‍රචාරන හා දුරකථන වියදම් පිළිබඳ පාලනය